

**2018.12.24 වන දින පෙ.ව. 10.00 ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.**

සහභාගී වූ

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එල්. ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 3. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 5. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 6. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 7. ගරු කාරක සභික - ශෂිණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

සහභාගී නොවූ

- 1. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 2. ගරු කාරක සභික - සුසන්ත සීසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය
- 4. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

සහභාගී වූ නිලධාරීන්.

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 6. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 7. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී. ජිනදාස මයා.
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 9. කර්මාන්ත පරිපාලක - එල්.ඒ.ඩී.සී. සම්පත් මයා
- 10. මහජන සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - ජී.පී.යූ. දයානන්ද මයා.
- 11. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 12. සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 13. සෞඛ්‍ය පරීක්ෂක - වග - අයි.එම්.එන්. ගුණවර්ධන මයා.
- 14. ස්ථානාධිපති, පරිසර පොලීසිය - පාදුක්ක - එම්.ඒ.එස්. මල්ලිකාරච්චි මයා
- 15. මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරී - කේ. යූ. වන්දන මයා.

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ

කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. “ඌරු කොටුවක් ඉදිකිරීම හේතුවෙන් සිදුවන සෞඛ්‍ය හා පරිසර හානිය වළක්වා ගැනීම සඳහා” යන හිසින් යුතුව වග, මාවල්ගම, අංක 68 හි පදිංචි නිල්මිණි සුරවීර මහත්මිය විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ 118/1, නෙළුවත්තුඩුව, වග හි පදිංචි ආර්.ඒ. සුපුන් කාන්තා රූපසිංහ යන අය විසින් කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන අතර එයටම ඌරන් ඇති කිරීමේ කොටුවක් ඉදිකරන බැවින් එමඟින් විශාල පරිසර හානියක් හා ජනතාව මහත් පීඩාවට පත්වන බව දක්වමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව දැනට කුකුලන් ඇති කිරීම සිදුකරන අතර ඒ සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාගෙන ඇත. එම ගොවිපල තුළම ඌරන් ඇතිකිරීම සඳහා කොටුවක් සාදමින් පැවති බැවින් කරුණු පැහැදිලි කර එම ඌරු කොටුව ගබඩාවක් ලෙස භාවිත කරන ලෙස දන්වා සිටි බවත් ඌරන් ඇතිකිරීමට භාවිත කළහොත් ඒ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් අදාල ගොවිපල නිමකරු වෙත උපදෙස් ලබාදුන් බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
  
2. “පීඩාකාරී බෝක්කුව ඉවත්කර මාර්ගය දෙපස කාණු පද්ධතියක් ඉදිකරවා ගැනීම” යන හිසින් යුතුව කොස්ගම, කනම්පැල්ල, අංක 108 හි පදිංචි ප්‍රවීණ මාධ්‍යවේදී (ලංකාදීප) සෝමසිරි වන්දුසේන මහතා විසින් 2018.07.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පෙරදී අධිකරණයේ ලබාදුන් තීන්දුව ප්‍රකාර අඩි 4 x 2 කොටුව වෙනුවට 2 x 2 කොටුවක් පවතින බවත් දින 14 ක් ඇතුළත දැල් ආවරණය ඉවත් කර ජලය බැසයාමට සලස්වන ලෙස දන්වා ලිපි යවන ලදී. එම ලිපිය සඳහා සෝමසිරි වන්දුසේන මහතා එවන ලද පිළිතුරු ලිපිය ද, අදාල ස්ථානය දැක්වෙන වීඩියෝ පටයක් ද කාරක සභාවට ඉදිරිපත් කළ අතර මේ වනවිට දින 14 සම්පූර්ණ වී ලිපියේ සඳහන් ප්‍රකාර කටයුතු කර නොමැති බැවින් පොලිසියේ ද සහයෝගය ඇතිව සිතාමතා ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී අධීක්ෂණය යටතේ සභා සේවකයින් යොදවා දැල් ආවරණය ඉවත් කළ අතර සෝමසිරි වන්දුසේන මහතා විසින් ඔහුගේ ඉඩමේ නැවත බැම්මක් ඉදිකර ඇත. මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරීතුමිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර පොලිසිය විසින් පවත්වන ලද පරීක්ෂණයේදී එම බැම්ම හේතුවෙන් නැවත වතුර පිරීමක් සිදුවුවහොත් අදාල බැම්ම කඩා ඉවත් කිරීමට සෝමසිරි වන්දුසේන මහතා එකඟ වී ඇති බවට වැඩ අධිකාරීතුමිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
  
3. “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධ වීමට හේතු දක්වමින් ප්‍රදේශවාසීන්ගේ

අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ බලපත්‍ර ඉදිරිපත් කරන ලෙස පොලිතින් කර්මාන්ත ශාලා හිමිකරු ඩබ්. ඒ. ආර්. විජේසේකර මහතාට දැන්වීමටත් එතෙක් මෙම කර්මාන්තශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවිකිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු අත්හිටුවන ලෙස විදුලි බල මණ්ඩලයට සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත දන්වා යවා ඇති අතර මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ හා අදායම් පරීක්ෂකගේ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ වාර්තාව සලකා බලන ලද කාරක සභාව වෙළඳ බලපත්‍රය ලබාගෙන නොමැති බැවින් මේ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට දන්වා ඇති බැවින් ඒ සඳහා නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවට අදායම් පරිපාලක මහතා විසින් කාරක සභාව දැනුවත් කළ අතර කර්මාන්තශාලා හිමිකරු වන ඩබ්. ඒ. ආර්. විජේසේකර මහතා, කොට්ඨාශභාර ගරු මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් වන්දන සූරියආරච්චි මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මැතිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, කොස්ගම පොලීසියේ පරිසර අංශයේ නිලධාරී මහතෙකු හා අදායම් පරිපාලක මහතා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කරන ලදී.

4. පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුසන්ත කුමාර නැමති අය විසින් සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම පිළිබඳව පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.06.19 දින ලද පැමිණිල්ලකට අදාළව 2018.07.03 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00159/2018 යටතේ 2018.08.29 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදී ඇති නිර්දේශ මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බැවින් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබාදී ඇති නිර්දේශ දින 14 ක් ඇතුළත අනුව ක්‍රියාකරන ලෙස ගොවිපල හිමිකරු වන පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුසන්ත කුමාර මහතා වෙත දන්වා යවා ඇති අතර දින 14 අවසන් වූ පසු මේ පිළිබඳව ඉදිරි පියවර ගැනීමට තීරණය කරන ලදී.

5. “අනවසරයෙන් වැසි ජලය බැහැර කිරීම” යන හිසින් යුතුව වග, පින්තවල උතුර, අංක 112/1 හි පදිංචි ආර්.පී. ප්‍රසන්න ලක්මාල් මහතා විසින් 2018.09.25 දිනැතිව ඔහුගේ ඉඩමට අසල නිවසෙහි පදිංචි ආර්.පී. කුමුදු ප්‍රියශාන්ත යන අය ඔහුගේ වහලයේ වැසි ජලය හිතාමතාම ඔහුගේ ඉඩමට ගලා ඒමට සලස්වා ඇති බැවින් මහත් අපහසුතාවයට පත්ව ඇති බව දක්වමින් ජායාරූප ද සමඟ යොමුකරන ලද ලිපියට අදාළව පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ලබාදුන් වාර්තාව අනුව වැසි ජලය හේතුවෙන් වැසිකිලි වලත්, අපජල වලත් උතුරා යන බවත් සාමාන්‍ය තත්ව යටතේදී එසේ නොවන බවත් වැසි ජලය ක්‍රමවත්ව බැසයාමට සැලැස්වීම සුදුසු බවට දක්වා ඇත. මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව වැහිපිලි යෙදීමට දෙවරක් වාචික

එකඟතාවය ලබාදී ඇති නමුත් මේ වනතෙක් ඉටුකර නොමැති බැවින් ආර්.පී. කුමුදු ප්‍රියශාන්ත මහතා වෙත වැහිපිලි යොදා ගන්නා ලෙස ලිඛිතව දැනුම්දීමට තීරණය කරන ලදී.

6. “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම - ස්ථානීය පරීක්ෂාව සම්බන්ධවයි” යන හිසින් යුතුව කොස්ගම, අළුත්අම්බලම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් කොස්ගම, රංඳෙවිගම පාර, සන්රයිස් පාර්ක් දරණ ස්ථානයේ පදිංචි ශ්‍රී කුමාර් නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී මෝටර්ස් ආයතනය සම්බන්ධයෙන් 2018.08.10 දින කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් මාවතගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.අයි.ආර්. හෙට්ටිගේ මහතා සමඟ කළ ස්ථානීය පරීක්ෂණ වාර්තාව අනුව බලපත්‍ර ලබාගන්නා තෙක් තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් ලබාදී ඇති නමුත් බලපත්‍ර ලබාගොනු ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බැවින් නීතිමය පියවර ගැනීමට කොස්ගම ආදායම් පරීක්ෂක මහතා හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කරන ලද අතර මෙම ව්‍යාපාරය තාවකාලිකව වසා දමන ලෙස දන්වා යවන ලද ලිපිය සම්බන්ධයෙන් එහි හිමිකරු විසින් එවන ලද ඉල්ලීම ඉටුකළ නොහැකි බව අදාළ හිමිකරු වෙත දන්වා යවා ඇති අතර අඩුපාඩු සාදා නැවත බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර ඇති බැවින් කොස්ගම, රංඳෙවිගම පාර, සන්රයිස් පාර්ක් දරණ ස්ථානයේ පදිංචි සයි කුමාර් මහතා හා අවට නිවෙස් හිමියන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2018.12.04 දින ප.ව. 02.00 ට සාකච්ඡාවක් පැවැත්වූ අතර පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගැනීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදී ඇති කොන්දේසි වලට යටත්ව වෙළඳ බලපත්‍රය ලබාදීමට තීරණය කරන ලදී.

7. “ඌරු ගොවිපල සම්බන්ධවයි” යන හිසින් යුතුව වග, මාවල්ගම, වෙලේවත්ත, නො. 63 හි පදිංචි පී.එච්. අජිත් කුමාර මහතා විසින් 2018.06.14 දිනැතිව වග, මාවල්ගම, නො. 55 හි පදිංචි අමල් වන්දන නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපලෙන් පිටවන දුර්ගන්ධය හේතුවෙන් තමාත් පවුලේ අයත් මහත් පීඩාවට පත්ව සිටින බැවින් එම ඌරු ගොවිපල ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව ඌරු ගොවිපල සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර සහ වෙළඳ බලපත්‍ර ලබාගෙන ඇති අතර පරීක්ෂා කරන අවස්ථාවේ විශේෂ අඩුපාඩුවක් දක්නට ලැබී නොමැති අතර මෙම පීඩාව සැමවිටම නොමැති බවත් වැසි දිනවලදී සහ වෙනත් අවස්ථාවන්වලදී පවතින බවත් සඳහන් කර ඇති බැවින් පීඩාව පවතින අවස්ථාවකදී දැනුම් දෙන ලෙසට පැමිණිලිකරුවන් දැනුවත් කළ බවට පාදකක් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.

8. “වැසිකිළි වලක අපද්‍රව්‍ය කාන්දුවීම” යන හිසින් යුතුව කොස්ගම, දොල ඉහල, 344/03 හි පදිංචි එස්.ඒ. සෝමදාස මහතා විසින් 2018.09.18 හා 2018.10.03 දිනැතිව සී.කේ. මාලනී යන අයගේ නිවසේ වැසිකිළි වලේ අපද්‍රව්‍ය කාන්දුවීම හේතුවෙන් අවට නිවෙස් මහත් අපහසුතාවයට පත්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපි හා ඒ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාව සලකා බලා මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන

සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් නිර්දේශ ලබාදී ඇති බව සඳහන් කළ අතර එම නිර්දේශ ක්‍රියාත්මක කර ඇතිද යන්න සොයාබලා නැවත කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

9. “වල් බිහිවීමට ඉඩදී නඩත්තු නොකරන ඉඩමක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව පාදුක්ක, බෝපේ, මාහිංගල, නො. 71/ඒ හි පදිංචි අයි.ඩී. මල්ලිකාරවිච්චි මහත්මිය විසින් 2018.06.16 දිනැතිව ඇයගේ ඉඩමට බස්නාහිර දෙසින් ඇති මාහිංගල පදිංචි දැනට නො. 522/5ඒ, රත්නපුර පාර, භොරණ යන ලිපිනයේ පදිංචි දොන් සිරිපාල ජයසිංහ හෙවත් සරත් යන අයට අයත් ඉඩම වල් බිහිවී නඩත්තු නොකර අතහැර දමා ඇති බැවින් අසල්වාසීන් පීඩාවට පත්ව සිටින බව දක්වමින් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත 2018.06.16 යොමුකරන ලදුව 2018.10.10 දින මහ සභාවේ සංදේශ පෙත්සම් යටතේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් ඉදිරිපත් කර ගරු සභාපතිතුමා විසින් පරිසර හා පහසුකම් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සංවර්ධනය නොකළ ඉඩම් මත බදු අයකිරීම යන පදනම මත පාදුක්ක ආදායම් පරිපාලක මහතාගේ වාර්තාව මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව වෙත ලබාදෙන ලෙස බවද පාදුක්ක කාර්යභාර නිලධාරීතුමිය කාරක සභාව දැනුවත් කරන ලදී.

10. අකරවිට, නාගහ පාර, නො. 121/1 හි පදිංචි කේ.කේ. කුලසේන මහතා විසින් 2018.10.16 දිනැතිව ඔවුන්ගේ මුළුතැන්ගෙයට යාබදව අඩි 5 ක් පමණ දුරින් වැසිකිළි වලක් කැපීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව අනුව මෙය අනවසර ඉදිකිරීමක් වන බැවින් නීත්‍යානුකූල කිරීමට ගොඩනැගිලි අයදුම්පතක් මගින් අනුමැතිය ලබාගෙන ඉදිකිරීමට කටයුතු කරන ලෙස දැනුම්දිය යුතු බවට දක්වා ඇත. ඒ අනුව තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

11. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අංක DSS/FO/Agri/08 යටතේ 2018.09.17 දිනැතිව “අයාලේ යන ගවයින් සම්බන්ධවයි” යන හිසින් යුතුව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථීර වාසස්ථානයක් නොමැතිව අයාලේ යන ගවයින් වගාවන් වලට හානි සිදු කිරීම හේතුවෙන් ගොවීන් මහත් අපහසුතාවයට පත්වන බවට 2018.09.11 දින පවත්වන ලද ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේදී කරුණු ඉදිරිපත්ව ඇති බවත් මේ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දන්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් අවශ්‍ය උපකරණ හා වාහන ලබාදීමට හැකි දිනයක් දන්වන ලෙස ඉල්ලීමක් කර ඇති අතර සතුන් නිර්වින්දනය කර ඇල්ලීම සම්බන්ධයෙන් පශු වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් විමසීමක් කිරීමට තීරණය කරන ලදී.

12. “කාණු පද්ධතිය උඩ ගොඩනැගිලි ඉදිකර කාණු පද්ධතිය අවහිර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.15 දිනැතිව ප්‍රාදේශවාසීන් විසින් හංවැල්ල නගරය සහ පහත්ගම නගරය අතර ඇති

හරස් පාරේ මුස්ලිම් පල්ලිය අසල (මායාදුන්න විද්‍යාලය ඉදිරිපිට) පාර හරහා වතුර බැසීමට ඇති බෝක්කුව වසා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හේතුවෙන් කාණුව වැසි දිනවලට උතුරායාමෙන් පාර සහ අවට ජලයෙන් යටවී පාරේ ගමන් කිරීමට අපහසු වී ඇති අතර දැඩි දුගඳකින් යුක්ත වන බවත් මේ පිළිබඳව සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරී මහතා විසින් එම කාණු පද්ධතිය පිරිසිදු කළ බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

13. FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් “184/2018/03/01/19 දරණ වෙළඳ බලපත්‍රය අවලංගු කිරීම FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම” යන නිසින් යුතුව 2018.10.19 දිනැතිව එම ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගය අවලංගු කරන ලෙසත් එසේ නොමැතිනම් FSA හෝල්ඩින්ග්ස් ආයතනයට සිදුවන සියලුම අලාභය පියවා ගැනීම සඳහා වන්දි ලබාගැනීමට නීතිමය පියවර ගන්නා බවත් දන්වමින් යොමුකරන ලිපිය සම්බන්ධයෙන් පරිසර හා පහසුකම් කාරක සභාව මෙම ආයතනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ අතර, පරිසර කමිටුවේ තීරණය මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා ඔවුන් විසින් වාචිකව ලබාදුන් නියෝගය ලිඛිතව ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව අදාල ගැටළුකාරී තත්වය විසඳී ඇති බැවින් කළුගල් කැනීම් කිරීමට අවසර දී ඇති බව සඳහන් කරමින් එවන ලද ලිපිය කාරක සභාවට ඉදිරිපත් කර ලේකම්තුමා විසින් කරුණු පැහැදිලි කරන ලදී. එය පිළිගත නොහැකි බවත් වෙළඳ බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් එම කොට්ඨාශයේ ගරු මන්ත්‍රීතුමිය වන ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය එතුමියගේ විරෝධතාවය දක්වන ලදී. මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමඟ සාකච්ඡා කර එම නියෝගය අවලංගු කර ලිපියක් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කොට්ඨාශයේ ගරු මන්ත්‍රීතුමිය වන ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය දැනුවත් කරන ලදී.

14. හංවැල්ල, හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල, අංක 26 සී1/2 හි පදිංචි වයි.එච්. එල්. පෙරේරා මහතා විසින් “වතුර බැසයන අපිරිසිදුව පවතින කාණුවක් බඳවා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම.” යන නිසින් යුතුව 2018.11.14 දිනැතිව හංවැල්ල බස් නැවතුම් පලේ සිට විකල්ප මාර්ගය ඔස්සේ ලංකා ෆොටෝ ආයතනය අයිතෙන් ගලා බසින අපිරිසිදු කාණුව සීමෙන්තියෙන් බැඳ උඩ ආවරණය නොකිරීම නිසා කාණුවෙන් ගලාඑන වතුරෙන් ඇති වී තිබෙන දුගඳ ඉතා අහිතකර බවද මදුරුවන් බෝ වීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව දක්වමින් මේ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපියට අදාල කාණුව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාණුවක් බැවින් මෙම ගැටළුව සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කර ලිපි යැවීමට තීරණය කරන ලදී.

15. කුම්මෝදර, වග - උතුරු ප්‍රදේශවාසීන් විසින් “දුගඳ හමන උරු ගොවිපළක් සම්බන්ධවයි.” යන නිසින් යුතුව 457/බී, වග - උතුරු ග්‍රාම නිලධාරී වසමෙහි හොරරොද අංක 390/4 දරණ නිවසෙහි පදිංචි පුරවැඩි දේවගේ ප්‍රියන්ත නැමති අය විසින් රජයේ අවසරයක් නොමැතිව අක්‍රමානුකූල ලෙස පවත්වාගෙන යන උරු ගොවිපළෙන් නිකුත් වන දුර්ගන්ධය හේතුවෙන් අසල්වැසියන් මහත්

පීඩාවට පත්ව සිටින බව දක්වමින් අසල්වැසියන්ගේ අත්සන් ද සහිතව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

16. “අනවසර ප්ලාස්ටික් ප්‍රතිවක්‍රීකරණ කර්මාන්තය සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.10.30 දිනැතිව පාදුක්ක, අංගමුව, 189 හි පදිංචි ජයන්ත සේනාරත්න නැමති අය විසින් ඉහත කර්මාන්තය සම්බන්ධව 2018.08.14 දින ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අදාළ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී මෙම අනවසර කර්මාන්තය මෙම ස්ථානයේ සිදුකිරීම නැවැත්වීමට තීරණය කළ අතර කර්මාන්තකරුගේ දැඩි ඉල්ලීම මත භාණ්ඩ ගබඩා කිරීමට පමණක් අවසර ලබාදුන් නමුත් එම තීරණය උල්ලංඝනය කරමින් දිවා කාලයේ ප්ලාස්ටික් කොටස් පිළිස්සීමට කටයුතු කිරීම හේතුවෙන් අවට නිවැසියන් මහත් පීඩාවට පත්ව සිටින බව දක්වමින් එම ස්ථානයේ ප්ලාස්ටික් කැබලි ගබඩා කිරීමට තාවකාලිකව ලබාදී තිබූ පහසුකම ද ඉවත් කරන ලෙස ඉල්ලමින් 2018.10.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

17. “ළිංවල ජලය අපිරිසිදුවීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.23 දිනැතිව අංගම්පිටිය ග්‍රාමසේවා වසමේ අමීන්දගේ ලී මඩුව අසල දැනට මාස 02 ක සිට ලී කුඩු කියුබ් 200 ක් 300 ක් පමණ ගෙනවිත් දමා ඇති බවත් මේ හේතුවෙන් අවට නිවෙස්වල ළිංවල තෙල් තට්ටුවක් මතු වී වතුර බීමට නොහැකි වී මදුරුවන් බෝ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හා ග්‍රාම නිලධාරී දැනුවත් කර ඇති නමුත් මේ වනතොක් කිසිදු පියවරක් ගෙන නොමැති බැවින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් 2018.11.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. මල්වාන, කන්දවත්ත, අංක 185/2 හි පදිංචි මොහොමඩ් හසන් අහමඩ් නියාස්, මොහොමඩ් හසන් අහමඩ් රඹික්, මොහොමඩ් හසන් ඔමර් සිද්දික්, හසන් ඉමීනියාස් හුසේන් රිස්මී යන අයවලුන් විසින් “හංවැල්ල, පහත්ගම, හරස්පාර, හල්කඩවිල ඉඩමේ පුද්ගලික ඉඩම්වලින් වෙන්කොට ඇති කැබලි අංක C8 දරණ වැසි ජලය බැස යන කාණුව ප්‍රතිසංස්කරණය කිරීමේදී අපහට සිදුව ඇති අසාධාරණය සිදු නොවීම සඳහා ඉල්ලීමයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් අප විසින් යවන ලද අංක 1/5/පරිසර හා 2018.12.13 දිනැති ලිපියට පිළිතුරු සපයමින් ඉහතකී කාණුවට පස් හා කුණු දමා අසල්වාසී වෙනත් අය විසින් අවහිර කිරීම හේතුවෙන් ඔවුන්ගේ ඉඩමේ මායිම් ද වෙනස්වී ගොස් ඇති බැවින් එකී මායිම් නිවැරදි කොට මැන ගැනීම සඳහා අවිස්සාවේල්ල දිසා අධිකරණයේ අංක 28659 යටතේ මායිම් නිරවුල් කර ගැනීම සඳහා නඩුවක්

පවරා ඇති බවත් එමඟින් තීන්දුව ලබාදුන් පසු කාණුව නිවැරදිව සකසා ගන්නා බවත් දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් නඩුවක් පවතින බැවින් එමඟින් තීන්දුව ලබාදෙන තෙක් කාණුව අවහිර වීම නිසා බෙංගු මදුරුවන් බෝවීම වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැකිද යන්න පිළිබඳව හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ වර්ග බේල් කිරීම හා පොලිතින් කැට බේල් කිරීමේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2019.01.31 වන දින අවසන් වීමට නියමිත බැවින් 2019.02.01 දින සිට මාස 06ක කාලයක් දක්වා ව්‍යාපෘති කාලසීමාව දීර්ඝ කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ව්‍යාපෘතියේ කාලසීමාව 2019.02.01 සිට 2019.08.30 දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

3. හංවැල්ල, කුඩළුවිල ප්‍රදේශවාසීන් විසින් “පීඩාකාරී අයුරින් ශබ්දය නිකුත් කෙරෙන බ්ලොක්ගල් නිෂ්පාදනය නැවැත්වීම.” යන හිසින් යුතුව වත්තකඩේ හංදිය අසල මහා පරිමාණ ලෙස බ්ලොක්ගල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් පැවැත්වෙන අතර එය තුළ ක්‍රියාකරන මැෂින්වලින් මනසට මහත් පීඩාවක් ගෙන දෙන ශබ්දයක් නිකුත් වන බව දක්වමින් එය නවත්වා දෙන ලෙස ඉල්ලමින් 2018.11.29 දින යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. වග, ඉරිදාපොල, තුම්මෝදර හි පදිංචි ආර්. පී. ජී. ඉනෝකා වන්දුමාලි මහත්මිය විසින් “අසල්වැසියන්ට හානි සිදුවන ලෙස හැසිරීම.” යන හිසින් යුතුව 2018.12.04 දිනැතිව 457 වග නැගෙනහිර ග්‍රාමසේවා වසමේ නො. 49/4, වග, ඉරිදාපොල, තුම්මෝදර ලිපිනයෙහි පදිංචි එච්.එච්. ඉන්ද්‍රානි යන අයගේ දරුවන් විසින් ගරාජයක් පවත්වාගෙන යන අතර මෙයින් අසල්වැසියන්ට මහත් කරදර සිදුවන බැවින් එය නවත්වාදෙන ලෙස ඉල්ලමින් විදුලිබල මණ්ඩලය වෙත ලබාදුන් ලිපියද, හංවැල්ල පොලීසියට කරන ලද පැමිණිලිවල ලදුපත් දෙකක්ද, මීරිහාන පොලීසියට ලබාදෙන ලද ලිපියේ පිටපතක් ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. තුම්මෝදර, හල්පේ වත්ත, පුස්සැල්ලාව ජලාන්ට්ටේන් සමාගම විසින් “හල්පේ වත්ත - කුණු කසළ විධිමත්ව බැහැරලීම පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව හල්පේ වතුයායේ කුණු කසළ විධිමත්ව බැහැරලීමට අවශ්‍ය කටයුතු වතුයාය මඟින් සංවිධානය කර ඇති බවත් එම කුණු ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරය මඟින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සංවිධානය කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා වෙත ලබාදෙන ලදු එතුමා විසින් 2018.12.10 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, නොදිරන කසළ ප්‍රමාණය පිළිබඳව සෞඛ්‍ය පරිපාලක මහතාගෙන් වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.



6. වග, නෙළුවත්තුඩුව, නො. 200/2 හි පදිංචි ඩබ්.ඩී. වන්දිකා සමන්මලී මහත්මිය විසින් “කළුගල් කොරියක් ආරම්භ කිරීමට විරුද්ධවයි.” යන හිසින් යුතුව 2018.12.06 දිනැතිව සිතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 440 නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී වසමේ ගල්කැටිකන්ද නම් ඉඩමට මායිම්ව දුම්මලේ කන්ද නම් ඉඩමේ කළුගල් කොරියක් ආරම්භ කිරීමට සුදානම් වන බවත් එමඟින් සිදුවන හානිය පිළිබඳව දක්වමින් ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහාත්, ජල සම්පත ආරක්ෂා කරගැනීම සඳහාත්, කිතුනු බැතිමතුන්ගේ මුදුන් මල්කඩ වන කල්වාරි පුදබිම ආරක්ෂා කරගැනීම සඳහාත්, ප්‍රදේශයේ ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීම සඳහාත් ගල්කොරිය සඳහා අවසර ලබානොදෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 91 කගේ අත්සන් ලේඛනයක් සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය වෙත ලබාදෙන ලදුව එතුමිය විසින් 2018 දෙසැම්බර් මස මහා සභාවට යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
7. හංවැල්ල, දිද්දෙණිය, අංක 116 හි පිහිටි සුරකිමු අපේ ගම පරිසර සංවිධානය විසින් “පීඩාකාරී කළුගල් කොරියක් හා සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව අංක 439<sup>ඒ</sup> දිද්දෙණිය දකුණු ග්‍රාම නිලධාරී වසමේ අක්කර 06 නැමති ඉඩමේ F.S.A. හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් පවත්වාගෙන යනු ලබන කළුගල් කොරිය සඳහාම තහනම් කරන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගීතාමණි ස්වර්ණලතා මැතිතුමිය වෙත ලබාදෙන ලදුව එතුමිය විසින් 2018.12.06 දින මහා සභාවට යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
  
8. හංවැල්ල, දිද්දෙණිය, අංක 116 හි පිහිටි සුරකිමු අපේ ගම පරිසර සංවිධානය විසින් “බණ්ඨ බලපත්‍ර නීතිය සංශෝධනය පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.12.12 දිනැතිව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් 2018 නොවැම්බර් මස 30 වැනි දින ප්‍රකාශයට පත්කරන ලද “රන් දෙරණ” දිනමිණ පුවත්පත් අතිරේකයේ බණ්ඨ බලපත්‍ර නීතිය සංශෝධනයට ලක්කෙරේ ශීර්ෂය යටතේ 5 වැනි පිටුවේ පල වූ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් දිද්දෙණිය උතුර, දිද්දෙණිය දකුණ, නිරිපොල, ඉහල හංවැල්ල දකුණ හා නෙළුවත්තුඩුව යන ග්‍රාම සේවා වසම් 04 තුළ ගල්කොරි 16 ක් පවතින බවත් මෙම ප්‍රදේශයේ කැණීමේ බලපත්‍රවල කියුබ් සීමාව කිසියෙක් ඉහළ නැංවීමට කටයුතු නොකරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
  
9. හංවැල්ල, දිද්දෙණිය, අංක 116 හි පිහිටි සුරකිමු අපේ ගම පරිසර සංවිධානය විසින් “බණ්ඨ බලපත්‍ර නීතිය සංශෝධනය පිළිබඳවයි.” යන හිසින් යුතුව 2018.12.15 දිනැතිව සිතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දිද්දෙණිය ග්‍රාමය ආවරණය කරමින් වර්ග කිලෝමීටර් 2 ½ ක් තුළ ගල්කොරි 18 ක් පිහිටා ඇති බැවින් මෙම ප්‍රදේශයේ කැණීමේ බලපත්‍රවල කියුබ් සීමාව කිසියෙක් ඉහළ නැංවීමට

කටයුතු නොකරන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

10. හංවැල්ල, දිද්දෙණිය, අංක 116 හි පිහිටි සුරකිමු අපේ ගම පරිසර සංවිධානය විසින් “ඔබතුමාගේ කාරුණික අවධානය පිණිස මෙම ලිපිය යොමු කරමු” යන හිසින් යුතුව 2018.11.27 දිනැතිව පරිසරය විනාශ කරමින්, ජල සම්පත විනාශ කරමින්, බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය කළුගල් ව්‍යාපාරය මේ වනවිට යම් දුරකට පාලනය වීම පිළිබඳව සහ යෝජනා කිහිපයක් දක්වමින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

11. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් “සත්ව ගොවිපලක් ආරම්භ කිරීමට එරෙහිවීමක් සම්බන්ධවයි” යන හිසින් යුතුව අංක DSS/01/08/11/07-2018 යටතේ 2018.12.10 දිනැතිව උක්ත කරුණ සම්බන්ධයෙන් නෙළුවත්තුව පදිංචි එල්.පී. පියල් විජේතුංග මහතා විසින් 2018.10.10 දිනැතිව එවන ලද ලිපියේ පිටපතක් ද සමඟ අංක 440 නෙළුවත්තුව ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගඟවත්ත නොහොත් මිතුල්ලකැටිය ඉඩමේ ඔල්ගා අතුකෝරළ මහත්මිය විසින් ආරම්භ කිරීමට යන ගොවිපල සම්බන්ධයෙන් ගම්වාසීන් හා අවට ගම්වාසීන් යැයි හඳුනා ගන්නා ලද දෙපිරිස අතර පවතින විරෝධතාවයන් පිළිබඳව සහ මේ වනවිට මෙම ඉඩමේ ප්‍රවේශ මාර්ගය පිළිබඳව ගැටළුවක් මිනුම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බැවින් එම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ගය අනුව ඉදිරි කටයුතු කිරීම සුදුසු බව ද කාරක සභාව සාකච්ඡා කරන ලදී.

12. හංවැල්ල, නිරිපොල, නො. 75/1 හි පදිංචි මෙරිනා උදේණිකා කුමාරි මහත්මිය විසින් “භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා 2018.02.06 නිකුත් කරන ලද අංක IML/B/HO/11518 දරණ කාර්මික කැණීම් බලපත්‍රයේ ඇතුළත් ව්‍යාජ හා නීතිවිරෝධී තොරතුරු පිළිබඳව කරුණු දක්වා සිටීමයි.” යන හිසින් යුතුව ඉහත අංක දරණ කාර්මික බලපත්‍රයේ දැක්වෙන ව්‍යාජ හා වැරදි තොරතුරු සවිස්තරව දක්වමින් ලබාදෙන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

13. “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම. සුබර ගොවිපල, අංක 171/5, බෝගහලන්ද, පහත්ගම, හංවැල්ල” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/17205/2017 යටතේ 2018.10.30 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් උක්ත ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල සම්බන්ධව 2017.09.25 දින මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී අපජල පිරිපහදු පද්ධතිය විධිමත් කිරීමෙන් පසු අපජල විශ්ලේෂණ වාර්තාවක් ලබාගෙන පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීම සලකා බැලිය හැකි බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක

සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

14. “ගරාජය - අංක 75 ඒ, හයිලෙවල් පාර, පහත්ගම, හංවැල්ල” යන හිසින් යුතුව 2018.12.07 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් උක්ත ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන ගරාජය සම්බන්ධයෙන් 2018.09.06 දින සිදුකරන ලද පසු විපරම් ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් ගරාජය තුළ ජනනය වන සංඝ අපද්‍රව්‍ය පිලිස්සීම වහාම නතර කර, සිතාවක ප්‍රාදේශීය සභාවේ උපදෙස් මත නිසිලෙස බැහැර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2018.12.07 දිනැතිව එවන ලද ලිපියේ දින සිට දින 21 ක් අතුළත විසිරි පින්තාරු කටයුතු සඳහා පරිසර දූෂණ පාලන උපක්‍රම සහිත විසිරි පින්තාරු කුටීරයක් ස්ථාපිත කර 2018 වර්ෂයට අදාළ වෙළඳ බලපත්‍රයේ ඡායා පිටපතක් ද සමඟ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම සඳහා අයදුම් කරන ලෙස දන්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

15. “පාරිසරික පැමිණිල්ල - වඩු මඩුව, අංක 179/2, වෙහෙරගල මාවත, වෙරගල, පාදුක්ක.” යන හිසින් යුතුව අංක WP/CM/PSW/WP-C/01/00245/2018 යටතේ 2018.10.15 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් උක්ත ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන වඩු මඩුව සම්බන්ධයෙන් 2018.07.11 දින මධ්‍යම පරිසර අධිකාරියට ලද පැමිණිල්ලකට අදාළව 2018.07.26 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු දක්වමින් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබාගන්නා ලෙසත්, එම පරිශ්‍රය පරීක්ෂා කර බලා අවශ්‍ය කටයුතු කරන ලෙසත් දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම වාර්තීෂ් හා පොලිෂ් නිෂ්පාදන කර්මාන්තය, අංක 292, ඉහළ කොස්ගම, කොස්ගම.” යන හිසින් යුතුව අංක WP/CM/MKD/TR/A70/8262/2013 යටතේ 2018.12.11 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් උක්ත ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන වාහන සේවා ස්ථානය සම්බන්ධව 2016.05.30 දින ඉදිරිපත් කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත් ඉල්ලුම් කිරීමට අදාළව හදිසි අවස්ථාවකදී කටයුතු කිරීම සඳහා සැලැස්මක් (Emergency Preparedness Plan) ස්ථාපිත කර, එම සැලැස්ම අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලෙස කොස්ගම, ඉහළ කොස්ගම, අංක 292 හි පදිංචි කේ.පී. වමින්ද ජගත් කුමාර මහතා වෙත දන්වා ඇති බවත් 2018.01.29, 2018.08.21 දිනයන්හි පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ වලදී කර්මාන්ත භූමිය උක්ත සැලැස්මට අනුව ක්‍රියාත්මක නොවන බවට අනාවරණය වී ඇති බැවින් පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සුබර ගොවිපල, රොස්වැලි එස්ටේට්, කඩුගොඩ දකුණ, කඩුගොඩ, වග.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/9265/2013 යටතේ 2018.12.11 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් උක්ත ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල සම්බන්ධව 2016.03.04 දින ඉදිරිපත් කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත් ඉල්ලුම් කිරීමට අදාළව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් 2016.03.04 හා 2016.11.16 දිනයන්හි පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ වලදී අපජලය පරිපහදු පද්ධතිය විධිමත් කරන ලෙස වග, කඩුගොඩ, කඩුගොඩ දකුණ පදිංචි ග්‍රිෂ්ක ෂෙහාන් වෙනුෂ එදිරිසිංහ මහතා වෙත දැන්වීමෙන් අනතුරුව ලබාදී ඇති අපජල විශ්ලේෂණ වාර්තාව අනුව ඔහු බැහැර කරන අපජලය අනුමත ධාරණ අපසන්දන සීමාව ඉක්මවා ඇති බැවින් පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
18. “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම කුකුළු ගොවිපල, මිල්ලගහවත්ත, කනම්පැල්ල, කොස්ගම.” යන හිසින් යුතුව අංක WE/CM/PSW/FD/A40/11035/2014 යටතේ 2018.12.13 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් උක්ත ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන කුකුළු ගොවිපල සම්බන්ධව 2017.07.24 දින ඉල්ලුම් කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත් අළුත් කිරීමේ ඉල්ලුම් පත්‍රයට අදාළව බලපත්‍ර ගාස්තු ගෙවන ලෙස ලිපි මගින් දන්වා ඇති නමුත් මේ වනතෙක් ගෙවා නොමැති අතර අංක 10653 (R1) සහ 2016.05.31 දිනැති බලපත්‍රය 2017.03.23 දිනෙන් වලංගු කාලය අවසන්ව තිබියදී කොස්ගම, කනම්පැල්ල, මිල්ලගහවත්ත පදිංචි ජී. ඩබ්ලිව්. දයානන්ද මහතා විසින් උක්ත ගොවිපල ක්‍රියාකාරීත්වයේ පවත්වාගෙන යන බවට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් 2017.08.17 හා 2018.08.21 දිනයන්හි පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. එබැවින් පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
19. කොස්ගම, කොස්ගම විලේප්, අංක 262/24 දරණ ස්ථානයේ පිහිටි J.S. RECYCLE POLYTHENE ආයතනය විසින් 2003 වසරේදී පරිසර අධිකාරියේ ලියාපදිංචි සහතිකයක්, පරිසර බලපත්‍රක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තනි පුද්ගල ව්‍යාපාර වර්ග කිරීමේ සහතිකයකුත් ලබාගෙන ඇති බැවින් ප්‍රාදේශීය සභා බලපත්‍රය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
20. “ගල් ප්‍රවාහනය නිසා වේවැල්පනාව, පහත්ගම මාර්ගයේ පවතින දුහුවිලි පාලනය සඳහා ජලය ඉසීම” යන හිසින් යුතුව අංක WE/CM/PSW/WP-C/01/00277/2017 යටතේ 2018.12.04 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගල් වලවල් වලින් ප්‍රවාහනය කරනු ලබන විපර් රථ නිසා

වෙවැල්පනාව - පහත්ගම ප්‍රධාන මාර්ගයේ පවතින දුඹුවිලි මහින් ප්‍රදේශවාසීන්ට හා එහි ගමන් ගන්නා මගීන්ට ඉතා පීඩාකාරී තත්වයක් උද්ගතවී ඇති බව සුරකිමු අපේ ගම පරිසර සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව ගල්වලවල් කිහිපයක් සඳහා ගල් ප්‍රවාහනයේදී ජනනය වන දුඹුවිලි පාලනය කිරීමට එම මාර්ගයට අවශ්‍ය ප්‍රමාණයට ජලය ඉසින ලෙස දන්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

21. “අභියාචනා අංක : ඊපීඑල් 36/2016 පී කරුණාරත්න මහතා විසින් වග, බ්‍රැන්ඩ්ගම්පල, අංක 47/2 ඒ ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන තරිඳු මෝටර්ස් වෙත පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ අභියාචනය” යන හිසින් යුතුව අංක 02/08/ඊපීඑල්36/2018 යටතේ 2018.12.13 දිනැතිව උක්ත අභියාචනය සම්බන්ධ සාරාංශ සටහන හා තීන්දුව සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ලි මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

22. හංවැල්ල, දිද්දේණිය උතුර, නො. 158 හි පදිංචි ජී.ඩී. සෝමලතා මහත්මිය විසින් “F.S.A. හෝල්ඩින්ස් (අක්කර 06) ගල් කොරිය හා සම්බන්ධවයි.” යන හිසින් යුතුව 2018.11.25 දිනැතිව අංක 439 ඒ, දිද්දේණිය දකුණ ග්‍රාම නිලධාරී වසමේ දිද්දේණිය දකුණ අක්කර 06 නැමති ස්ථානයේ F.S.A. හෝල්ඩින්ස් ආයතනය මහින් පවත්වාගෙන යනු ලබන ගල්කොරිය සඳහා වෙළඳ බලපත්‍රය ලබාදීම තාවකාලික අත්හිටුවා ඇති අතර නැවත මෙම ගල්කොරිය සඳහා වෙළඳ බලපත්‍ර ලබාදීමට සුදානම් වන බව දැනගැනීමට ලැබී ඇති බවත් මහජන විරෝධතා නොතකා නැවත වෙළඳ බලපත්‍ර ලබාදෙන්නේ නම් ඔවුන්ගේ දේපල වලට සිදුවන අලාභවලට වන්දි ගෙවීමට ගරු සභාපතිතුමාට හා ලේකම්තුමාට සිදුවන බවත්, ගල් කැබලි වැටී ජීවිත අනතුරක් සිදුවුවහොත් මිනී මැරීමට අනුබල දීම වෙනුවෙන් සභාපතිතුමාට සහ ලේකම්තුමාට එරෙහිව අවශ්‍ය කටයුතු සිදුකරන බවත්, නැවත වෙළඳ බලපත්‍රය නිකුත් කළහොත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙම ලිපිය සාක්ෂියක් ලෙස භාවිතා කරන බවද දක්වමින් යොමුකරන ලද ලිපිය කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

23. “පාරිසරික ආරක්ෂණ බලපත්‍රය” යන හිසින් යුතුව අංක WE/CM/PSW/MP/A53/14360/2016 යටතේ 2018.12.18 දිනැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් කිරිවත්තුඬුව, දියගම, පොල්හේන, නො. 01 හි පදිංචි බී.ඒ.ඩී. පුබුදු වාමර අබේවීර මහතා විසින් 2018.10.17 දිනැතිව ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රයට අනුව 2018.12.18 දිනැති අංක 12223(R<sub>1</sub>) F1 දරණ පාරිසරික ආරක්ෂණ බලපත්‍රය සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

24. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2018 නොවැම්බර් මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	15
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	4100
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	2314
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	85
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	1734
නිකුත් කළ නිවේදන ගණන	242
නඩු පැවරූ ගණන	45
දඩ මුදල	රු. 90,000 /-
ධූමායනය කළ සංඛ්‍යාව	08

2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2018 නොවැම්බර් මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	11
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	2184
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	420
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	63
එම අවස්ථාවේදීම නිවැරදි කළ සංඛ්‍යාව	409
නිකුත් කළ නිවේදන ගණන	11
නඩු පැවරූ ගණන	-
දඩ මුදල	-
ධූමායනය කළ සංඛ්‍යාව	07

25. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 නොවැම්බර් මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිචක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කි.ලෝ	62440
02	නිෂ්පාදනය කළ කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	2945
03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	3720
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	745
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	රු. 74,400/-

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 නොවැම්බර් මස

ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	1318
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	14599
03	වීදුරු කි.ලෝ.	12577
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	40
05	ටින් බෙලෙක්ක කි.ලෝ	1764
06	බියර් ටින් කි.ලෝ.	204
07	පෙට් බෝතල් කි.ලෝ	791
08	පොල් කටු කි.ලෝ	342
09	වීදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ් කි.ලෝ	18
11	ගෝනි උර කි.ලෝ.	28
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදීරන කසළ ප්‍රමාණය කි.ලෝ.	6800
	මුළු එකතුව	38481
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	රු. 195,252/-
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදීරන කසළ ප්‍රමාණය කිලෝ.	54975

23. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මගින් පවත්වාගෙන යනු ලබන නොදීරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2018 වර්ෂයේ ජනවාරි මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහනේ සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ලබන නිලධාරී වසම්
2019.01.05	කහඹේන/පැල්පොල/වැලිකන්න/එළමලවල
2019.01.12	පහල පාදුක්ක
2019.01.19	තුන්නාන නැගෙනහිර/තුන්නාන බටහිර/කුඩාකන්ද
2019.01.26	මාහිංගල

2019.02.02	කළුඅග්ගල/සාලාව/සුදුවැල්ල
------------	--------------------------

### 03. සාකච්ඡා සටහන්.

1. ප්‍රාදේශීය සභාව සතු පාදුක්ක අරුක්වත්ත රේල් බෝක්කුවට යටින් ඇති මාර්ගයේ පවතින අනාරක්ෂිත වංගු හේතුවෙන් නිරන්තර අනතුරු සිදුවන බවට වාර්තා වී ඇති බැවින් පාරෙහි එම ස්ථානවල වේග පාලනය සඳහා මාර්ග ගැටි යෙදිය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
2. පාදුක්ක රථගාලට වාහන ඇතුල් කිරීමට අදාළ දැන්වීම් පුවරු සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
3. ගල්වලවල් සඳහා බලපත්‍ර ලබාදීමේදී කමිටුවට යොමුකර තීරණයක් ගැනීම සුදුසු බවට යෝජනා කරන ලදී.